

සවියෙන් පෙරට - අපි එකට  
e-ඉගෙනුම් පාසල  
හොරණ අධ්‍යාපන කලාපය

ශ්‍රේණිය	විෂයය	වාරය	පාඩම
9	ඉතිහාසය	03	06. නිදහසින් පසු ශ්‍රී ලංකාව

සැකසුම-මේස මල්හාර්  
බප/හො/වීදාගම ක.වී

# 1947 මහ මැතිවරණය හා නිදහස ලැබීම

- සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණය 1947 අගෝස්තු මස පැවැත්විණි.
- එම මැතිවරණයෙන් **එක්සත් ජාතික පක්ෂය** ආසන 42 ක් ලබා ජයග්‍රහණය කරන ලදී.
- එමනිසා තවත් ස්වාධීන අපේක්ෂකයින් කීප දෙනෙකුගේ සහාය ලබා ගෙන **ඩී.එස්.සේනානායක** මහතා **මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය** ධුරයට පත්විය



ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක  
මහතා

1947 වර්ෂයේ ඩී.එස්.සේනානායක මහතා  
ව්‍යාපාරයන් සමඟ ඇති කරගත් ගිවිසුම



ආරක්ෂක ගිවිසුම



අවශ්‍ය අවස්ථා වල ලංකාවේ වරාය  
ගුවන්තොට ඇතුළු ස්ථාන ව්‍යාපාරයේ යුද්ධ  
කටයුතු සඳහා භාවිතා කිරීමට ඉඩ ලබාදීම



# 1952 මහ මැතිවරණය

- ඩී.එස්.සේනානායක මහතා 1952 මාර්තු මස අභවප්‍රාප්ත විය.
- පුරප්පාඩු වූ අගමැති තනතුරට ඩබ්ලිව් සේනානායක මහතා පත් විය.
- එක්සත් ජාතික පක්ෂයේ සිටි එස්.ඩබ්.ආර්.පී.බණ්ඩාරනායක මහතා එම පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් අලුත් පක්ෂයක් ආරම්භ කරන ලදී.
- එමනිසා නියමිත කාලයට පෙර ආණ්ඩුව විසුරුවා 1952 මහ මැතිවරණයට කටයුතු සුදානම් කරන ලදී.

# 1952 මැතිවරණයේ ප්‍රතිඵල

- ඡන්දයෙන් තොරා ගැනීමට නියමිත ආසන ගණන -95
- එක්සත් ජාතික පක්ෂය ඡය ගත් සංඛ්‍යාව -54
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -09
- සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් -32



1952 මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට  
පත් වීම් ලී සේනානායක මහතා

# 1952-1956 කාලයේ මෙරට දේශපාලනයේ කැපී පෙනෙන අවස්ථා



1953 වර්ෂයේ  
හර්තාල්  
ව්‍යාපාරයක්  
ආරම්භ වීම




ඩඩ්ලි  
සේනානායක  
මහතා සිය  
ධුරයෙන් ඉල්ලා  
අස්වීම හා එම  
ධුරයට සර් ජෝන්  
කොතලාවල  
මහතා පත් වීම



1955  
වර්ෂයේදී  
මෙරටට  
එක්සත්  
ජාතීන්ගේ  
සංවිධානයේ  
සාමාජිකත්වය  
ලැබීම





සර් ජෝන් කොතලාවල මහතා

# 1956 මහ මැතිවරණය

එක්සත් ජාතික පක්ෂය තනි  
පක්ෂයක් ලෙස තරඟ කරන ලදී

ශ්‍රී ලංකා  
නිදහස් පක්ෂය

+

- විප්ලවකාරී සමසමාජ පක්ෂය
- භාෂා පෙරමුණ
- ස්වාධීන අපේක්ෂකයින්

මහජන එක්සත් පෙරමුණ

# පංච මහා බලවේග

සහ

වෙද

ගුරු

ගොවි

කම්කරු

# 1956 මැතිවරණයේ ප්‍රතිඵල

- ජන්දයෙන් තෝරා ගැනීමට නියමිත ආසන ගණන -95
- මහජන එක්සත් පෙරමුණ ජයගත් ආසන ගණන -51
- එක්සත් ජාතික පක්ෂය ජය ගත් ආසන ගණන -08
- සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් -36



1956 මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්  
එස්.ඩබ්.ආර්.පී.බණ්ඩාරනායක මහතා

# 1956 ආණ්ඩුවේ වැඩපිළිවෙළ

දේශීය කර්මාන්ත හා ගොවිතැන් කටයුතු  
දියුණු කිරීම



# වරාය හා බස් ජනසතු කිරීම



සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්  
කිරීම







1959 දී  
සාහසිකයෙකුගේ  
වෙඩි පහරින් අගමැති  
බණ්ඩාරනායක මහතා  
සාතනය විය

පුරජපාඩු වූ  
අගමැති තනතුරට  
විජයානන්ද  
දහනායක මහතා  
පත් විය

# 1960 මාර්තු මැතිවරණය

මෙම මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ ලෙස සංවිධානය වී සිටි පක්ෂ වෙත වෙනම තරඟ කිරීම විශේෂත්වයකි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය වෙනත් පක්ෂ ආධාර කරගෙන ආණ්ඩුවක් පිහිට වුවත් ප්‍රථම රාජාසන කතාව පරාජය විය

## 1960 මාර්තු මැතිවරණයේ ප්‍රතිඵල

- ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිත ආසන ගණන-151
- එක්සත් ජාතික පක්ෂය -50
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -46
- සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් -55

# 1960 ජූලි මැතිවරණය

## මැතිවරණ ප්‍රතිඵල

- ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිත ආසන -151
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -75
- එක්සත් ජාතික පක්ෂය -30
- ශ්‍රී ලංකා පොදුජන පක්ෂය -16
- ලංකා සමසමාජ පක්ෂය -12
- සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් -18

ශ්‍රී ලංකා නිදහස්  
පක්ෂය

ලංකා සම සමාජ  
පක්ෂය

කොමියුනිස්ට්  
පක්ෂය

සමභි පෙරමුණ



ලොව ප්‍රථම අගමැතිනිය-සිරිමාවෝ බණ්ඩාරනායක  
මැතිණිය

# සමහි පෙරමුණ ආණ්ඩුවේ නව වැඩපිළිවෙළ

- ජනසතු ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙන යාම
- දේශීය ආර්ථිකය නඟා සිටුවීම
- 1961 මහජන බැංකුව පිහිටුවීම
- ගොවියාට ණය සහන ලබා දීම
- සියලු පාසල් රජයට පවරා ගැනීම



# 1965 මහ මැතිවරණය

## මැතිවරණ ප්‍රතිඵල

- ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිත ආසන ගණන-151
- එක්සත් ජාතික පක්ෂය -66
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -41
- ශ්‍රී ලංකා පීප්ලස් පක්ෂය -14
- ලංකා සම සමාජ පක්ෂය -10
- සෙසු පක්ෂ -20

- මෙම මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට බහුතර බලයක් කිසිම පක්ෂයකට හිමි නොවුණි
- තවත් පක්ෂ ගණනක සහායෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණි
- ඩඩ්ලි ජේනානායක මහතා අගමැති තනතුරට පත්විය

තෙවනි වරටත් අගමැති ධුරයට පත් ඩඩ්ලි ජේනානායක මහතා



# 1972 ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීම

1970 මැතිවරණය ජය ගැනීම



සමභී පෙරමුණ ආණ්ඩුව ජය ගැනීම



නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම





1972 මැයි 22 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  
හඳුන්වා දෙයි

ජාතික රාජ්‍ය සභාව

ජනාධිපති තනතුර

මූලික  
ලක්ෂණ

අගමැති ප්‍රධාන  
අමාත්‍ය මණ්ඩලය

අධිකරණය

# ජාතික රාජ්‍ය සභාව - ව්‍යවස්ථාදායකය

මහජන ඡන්දයෙන් තෝරා  
ගත් නියෝජිතයන් ගෙන්  
සමන්විතයි

නිල  
කාලය  
වසර හයකි

ජාතික රාජ්‍ය  
සභාව

මන්ත්‍රීවරුන්  
168 කින්  
සමන්විතයි

\*නීති සම්පාදනය  
\*මූල්‍ය පාලනය  
\*විධායකය පාලනය

# ජනාධිපති තනතුර

අග්‍රාණ්ඩුකාර ධුරය



ජනාධිපති ධුරය

නාමික  
විධායකයකි

ජනාධිපති ධුරය

නිල කාලය  
වසර හතරකි

අගමැති විසින්  
ජනාධිපතිවරයා  
පත්කරන ලදී

අගමැතිවරයාගේ  
උපදෙස් මත බලතල  
ක්‍රියාත්මක කළ යුතුයි



ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විලියම්  
ගොපල්ලව මහතා

# අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය

විධායක බලය හෙවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය

සත්‍ය විධායකය ලෙස හැඳින්වේ

අමාත්‍ය මණ්ඩලයේ නායකයා අගමැතිවරයා වේ

ජාතික රාජ්‍ය සභාවේ උපරිම විශ්වාසය දිනා ගත්  
පුද්ගලයා අගමැති වශයෙන් ජනාධිපති වරයා විසින්  
පත් කරයි

# අධිකරණය


ශ්‍රේෂ්ඨාධිකරණය

මහාධිකරණය

දිසා අධිකරණය

මහේස්ත්‍රාත් අධිකරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය



ඉහළ අධිකරණ ආයතන



සිවිල් නඩු විභාගය



අපරාධ නඩු විභාගය



පනත් කෙටුම්පත්  
ව්‍යවස්ථාවට  
අනුකූලදැයි පරීක්ෂා  
කිරීම

# ශ්‍රී ජයාධිකරණය



# 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂය ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරයි

මෙම මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය බවට පත් වන්නේ උවිච එක්සත් පෙරමුණයි. ඒ.අමර්තලිංගම් මහතා විපක්ෂ නායක ධුරයට පත්වේ.







ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති  
33  
ජේ.ආර්.ජයවර්ධන මහතා

# 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විධායක  
ජනාධිපතිවරයා

අගමැති හා අමාත්‍ය  
මණ්ඩලය

මූලික  
ලක්ෂණ

පාර්ලිමේන්තුව

අධිකරණය

# විධායක ජනාධිපති ධුරය

නාමික විධායක  
ජනාධිපති



පූර්ණ විධායක  
ජනාධිපති

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා

සන්නද්ධ සේවාවන්හි  
සේනාධිනායකයා

විධායකයේ නායකයා


ආණ්ඩුවේ නායකයා

ජනාධිපතිවරයා වේ


සෘජු මහජන  
ඡන්දයකින්  
තෝරා ගනියි



\* ව්‍යවස්ථාදායක  
\* විධායක  
\* අධිකරණ  
බලතල



ජනාධිපතිවරයා



කාලය වසර  
පහකි



පාර්ලිමේන්තුවේ  
සාමාජිකයෙක්  
නොවේ



කැඳවීම, වාරාවසාන කිරීම, විසුරුවා හැරීම

මංගල රැස්වීම් වල මූලසුන දැරීම

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු රැස්වීමකට සහභාගී වීම,<sup>37</sup> පාර්ලිමේන්තුව ඇමතීම

අමාත්‍ය මණ්ඩලය පත් කිරීම හා  
ඔවුන්ට විෂය හා කාර්යන් පැවරීම

අගවිනිසුරු හා  
ශ්‍රේෂ්ඨාධිකරණ  
යේ අනෙක්  
විනිසුරුවරුන්  
පත් කිරීම

ජනාධිපතිවරයාට  
හිමිව ඇති  
විධායක බලතල

අගමැතිවරයා  
පත් කිරීම

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා  
වශයෙන් කටයුතු කිරීම

# ජනාධිපතිවරයාට අයත් වෙනත් කාර්යයන්

- ජාතික උත්සව වල මූලසුන දැරීම
- රාජ්‍ය මුද්‍රාව ලඟ තබා ගැනීම හා ලේඛන වල අත්සන් කිරීම
- ජාත්‍යන්තර වශයෙන් ජනරජය නියෝජනය කිරීම
- රාජ්‍ය දූතයින් පත් කිරීම හා මෙරටට පැමිණි දූතයින් පිළිගැනීම



# අගමැති හා අමාත්‍ය මණ්ඩලය

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ ප්‍රධානියා වේ



පාර්ලිමේන්තුව පනවන නීති ක්‍රියාත්මක කිරීම ඇමතිවරුන්ට පැවරුණ විෂය භාරව කටයුතු කිරීම



ඇමතිවරුන්ගේ කාර්යයන්




# පාර්ලිමේන්තුව




ව්‍යවස්ථාදායකය හෙවත් නීති සම්පාදනය කරන  
ආයතනය පාර්ලිමේන්තුවයි

නියෝජිත මන්ත්‍රී  
මණ්ඩලය



මාණ්ඩලික ව්‍යවස්ථාදායක

මන්ත්‍රීවරු-225



සමානුපාතික  
නියෝජන ක්‍රමය-196

ජාතික ලයිස්තුව-29

## පාර්ලිමේන්තුවේ කාර්යයන්

- නීති සම්පාදනය
- මූල්‍ය පාලනය
- ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝග ඉදිරිපත් කිරීම
- මහජන දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම

# අධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය

අභියාචනාධිකරණය

මහාධිකරණය

දිසා අධිකරණය



පවුල් අධිකරණය

මහේස්ත්‍රාත් අධිකරණය



ඉහළම අධිකරණයයි

ශ්‍රේෂ්ඨාධිකරණය


අගවිනිසුරු සහ තවත් විනිසුරුවරුන් හයදෙනෙකුට තොවැඩි එසේම දසදෙනෙකුට තොඅඩු

- මූලික අයිතිවාසිකම් නඩු විසඳීම
- ජනාධිපතිට විරුද්ධව එන දෝෂාභියෝග විභාගය
  - ඡන්ද පෙත්සම් නඩු විභාගය
- අවසාන අභියාචනාධිකරණය ලෙස ක්‍රියාත්මක වීම

# මූලික මිනිස් අයිතිවාසිකම්

- කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
- කැමති රැකියාවක් කිරීමේ නිදහස
- කැමති ආගමක් ඇදහීමේ නිදහස
- වද හිංසා වලින් මිදීමේ නිදහස
- නීතිය ඉදිරියේ සමානත්මතාවය





නිදහසින් පසු  
සංවර්ධන කටයුතු

# වී ගොවිතැන දියුණු කිරීම



වියළි කළාපයේ ගොවි ජනපද  
පිහිටුවීම

බැංකු  
මහින් ණය  
පහසුකම්  
ලබා දීම

ප්‍රතිපත්ති

මහවැලි  
සංවර්ධන  
යෝජනා  
ක්‍රමය

ගොවිජන සේවා මධ්‍යස්ථාන  
පිහිටුවීම



# ගොවි ජනපද ව්‍යාපාරය

රටේ ආහාර  
නිෂ්පාදනය වැඩි  
කිරීම

වියළි කළාපයේ  
වැව් අමුණු  
අලත් වැඩියාව

අරමුණු

තෙත් කළාපයේ  
ජනගහන අර්බුදය  
පාලනය

රැකියා අර්බුදය  
අඩු කිරීම

# බහු කාර්ය යෝජනා ක්‍රම



මෙරට ප්‍රථම බහුකාර්ය  
යෝජනා ක්‍රමය  
ගල්ඔය සංවර්ධන  
යෝජනා ක්‍රමය-1949

මෙරට දැවැන්තම  
සංවර්ධන යෝජනා  
ක්‍රමය මහවැලි සංවර්ධන  
යෝජනා ක්‍රමය-1970

# මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය

- වියළි කළාපයේ ගොවිබිම් වල කෘෂිකර්ම කටයුතු සඳහා නිත්‍ය ජල පහසුකම් ලබා දීම
- විදුලි බලය ලබා දීම
- ආහාර බෝග වගාව ව්‍යාප්ත කිරීම
- මිරිදිය මසුන් බෝ කිරීම
- රැකියා අවස්ථා උදාකිරීම



# ප්‍රථම පියවර ලෙස මහවැලි ගඟ හරහා වේල්ලක් බැඳ පොල්ගොල්ල ව්‍යාපාරය ආරම්භ විය



කලාඔය



නුවර වැව



නාවිවිදුව වැව

මුලදී වසර 30 කින් නිම කිරීමට බලාපොරොත්තු වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ජේ.ආර්.ජයවර්ධන මහතාගේ උපදෙස් මත සය අවුරුද්දකින් නිම කිරීමට යෝජනා විය



වික්ටෝරියා



රත්දෙණිගල



රත්වැවේ



# කාර්මික අංශයේ ඇති වූ දියුණුව



කන්කසන්තුරේ  
සිමෙන්ති කම්හල ආරම්භ  
කිරීම



ඒකල හා රත්මලාන  
කාර්මික ජනපද  
ආරම්භ කිරීම

# 1958-1968 දස අවුරුදු යෝජනා ක්‍රමය



යකඩ හා වානේ කර්මාන්ත  
ආරම්භ කිරීම



තුනී ලෑලි කර්මාන්තය



සීනි කර්මාන්තය

# අධ්‍යාපන සංවර්ධනය



නිදහස් අධ්‍යාපනයේ පියා - සී.ඩබ්.ඩබ්.කන්නංගර මහතා



# අධ්‍යාපන සංවර්ධන ක්‍රියා මාර්ග

රජය පාසල් පිහිටු වීම

ගුරු පුහුණු කටයුතු

විෂය මාලා සංවර්ධනය

වෘත්තීය අධ්‍යාපන  
ආයතන පිහිටුවීම



ශිෂ්‍ය සුභසාධන කටයුතු  
දියුණු කිරීම

විද්‍යාගාර හා පුස්තකාල  
පහසුකම් දියුණු කිරීම



ජේරාදෙණි විශ්ව විද්‍යාලය



මොරටුව විශ්ව විද්‍යාලය-1972



යාපන විශ්ව විද්‍යාලය -1974

# සමාජ සුභ සාධනය




- \*නව වෛද්‍ය පීඨ ආරම්භ කිරීම
- \*විශේෂඥ වෛද්‍ය සේවය හා හෙද සේවය දියුණු කිරීම

- \*රෝහල් වැඩි දියුණු කිරීම
- \*ගලයාගාර පහසුකම් දියුණුව
- \*නව රෝහල් ඉදිකිරීම
- \*ප්‍රතිශක්තිකරණ ක්‍රම

# සහනාධාර ලබා දීම

- සහල් සහනාධාර ලබා දීම
- ආහාර මුද්දර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
- නිවාස ආධාර හා නව නිවාස සාදා දීම
- වගා ආධාර ලබා දීම



# ග්‍රාමීය සංවර්ධනය

- මාර්ග පහසුකම් දියුණු කිරීම
- නව බස් සේවා ආරම්භ කිරීම
- විදුලි බලය ලබා දීම
- පානීය ජලය ලබා දීම
- කැපැල් හා දුරකතන පහසුකම් ලබා දීම



**සවියෙන් පෙරට - අපි එකට**  
**෧-ඉගෙනුම් පාසල**  
**හොරණ අධ්‍යාපන කලාපය**

ශ්‍රේණිය	විෂයය	වාරය	පාඩම
9	ඉතිහාසය	03	06.නිදහසින් පසු ශ්‍රී ලංකාව - ඇගයීම

**සැකසුම- මේස මල්හාරි**  
**බප/හො/විදාගම ක.වි**

- 1). ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කුමන වර්ෂයේද?
- 2). එම මැතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය කුමක්ද?
- 3). මෙරට පත් වූ ප්‍රථම අගමැතිවරයා නම් කරන්න
- 4). නව අගමැති වරයා බ්‍රිතාන්‍ය සමඟ ඇති කර ගත් ගිවිසුම කුමක්ද?
- 5). එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළේ කවුරුන්ද? එම පක්ෂ සඳහන් කරන්න
- 6). 1952 මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගෙන ජයග්‍රහණය කළේ කුමන පක්ෂයද? එම ජයග්‍රහණයෙන් අගමැති තනතුරට පත් වූයේ කවුරුන්ද?
- 7). 1952-1956 වර්ෂය තුළ මෙරට දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබුණු කැපී පෙනෙන ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.
- 8). හර්තල් ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස අගමැති තනතුරෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය වරයා නම් කරන්න
- 9). පුරප්පාඩු වූ අගමැති ධුරයට ඉන්පසු පත්වූයේ කවුරුන්ද?
- 10). ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි වූයේ කුමන වර්ෂයේද?
- 11). 1956 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ කුමන පක්ෂයද?
- 12). එම පක්ෂය නිර්මාණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වූ අනෙක් පක්ෂ නම් කරන්න
- 13). පංච මහා බලවේග නම් කරන්න
- 14). 1956 ආණ්ඩුව මෙරට දියුණුව පිණිස හඳුන්වා දුන් නව වැඩසටහන් දෙකක් සඳහන් කරන්න

- 15). එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සාතනයට ලක් වූයේ කුමන වර්ෂයේද?
- 16). ඉන් පුරප්පාඩු වූ අගමැති තනතුරට පත් වූයේ කවුරුන්ද?
- 17). 1960 මාර්තු මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවූයේ කෙසේද?
- 18). එම පිහිටුවා ගත් ආණ්ඩුව ඉක්මනින් විසුරුවා හැරීමට බලපෑ හේතුව කුමක්ද?
- 19). 1960 ජූලි මැතිවරණයෙන් පිහිට වූ ආණ්ඩුවෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ කවුරුන්ද?
- 20). මෙම මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂ කීපයක් එකතු වී පිහිටුවා ගත් පෙරමුණ නම් කරන්න.
- 21). මහජන බැංකුව පිහිටුවූයේ කුමන වර්ෂයේදීද?
- 22). ශ්‍රී ලාංකිකයින් ලැබූ නිදහස අංග සම්පූර්ණ වූයේ කුමන ව්‍යවස්ථාවෙන්ද?
- 23). එය සම්මත කර ගත් දිනය කවදාද?
- 24). එම ව්‍යවස්ථාවේ ප්‍රධාන අංග ලක්ෂණ 4 සඳහන් කරන්න
- 25). හිස්තැන් පුරවන්න

ව්‍යවස්ථාදායකය හෙවත් .....කරන ආයතනය ජාතික රාජ්‍ය සභාවයි. මේ සඳහා මන්ත්‍රීවරු.....දෙනෙක් අයත් වූහ. එහි නිල කාලය වසර.....කි. .... පාලනය ඊට අයත් එක් කාර්යයකි. 1972 ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට .....ධුරය හඳුන්වා දෙන ලදී. මෙම තනතුර ..... විධායකයක් වන අතර අගමැතිගේ උපදෙස් මත කටයුතු කල යුතු විය. ඔහුගේ නිල කාලය වසර .....කි. මෙරට ප්‍රථම ජනාධිපති වූයේ.....මහතාය. විධායක බලය පැවරුණේ .....මණ්ඩලයටයි.

(168, ජනාධිපති, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය, නීති සම්පාදනය, හයකි, මූල්‍ය , විලියම් ගොපල්ලව, හතරකි, නාමික)

- 26). සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ මෙරට අභියාචනා නඩු විසඳීමේ බලය හිමිව තිබූයේ කාටද?

27). පහත ප්‍රශ්න වලට අදාළ පිළිතුර(අධිකරණය) ඉදිරියේ ඇති හිස්තැන මත ලියන්න

1. සිවිල් නඩු විසඳීම .....

11. අභියාචනා නඩු විසඳීම .....

111. අපරාධ නඩු විසඳීම .....

1V. පණත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළදැයි පරීක්ෂා කිරීම .....

28). 1977 මැතිවරණයෙන් බලයට පත් වූ පක්ෂය නම් කරන්න

29). එම මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ පක්ෂය හා විරුද්ධ පක්ෂයේ නායකයා සඳහන් කරන්න

30) එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු ශ්‍රී ලංකාව හැඳින්වූයේ කුමන නාමයෙන්ද?

31). එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන අංග නම් කරන්න

32). පහත සඳහන් ප්‍රකාශ හරි නම්(V) ලකුණද, වැරදි නම් වැරදි(X) ලකුණද යොදන්න.

1. 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නාමික ජනාධිපති තනතුර වෙනුවට විධායක ජනාධිපතිධුරය හඳුන්වා දෙන ලදී. ( )

11. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකි. ( )

111. අගමැතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා ය. ( )

1V. ඇමති මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වෙයි. ( )

V. නීති සම්පාදනය කරන ආයතනය පාර්ලිමේන්තුවයි ( )

Vi . පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණන 226 කි. ( )

Vii. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. ( )

33). ජනාධිපතිවරයාට ඇති විධායක බලතල තුනක් සඳහන් කරන්න

34). ජනාධිපතිතුමාට අයත් පාර්ලිමේන්තු බලතල තුනක් සඳහන් කරන්න.

35). පාර්ලිමේන්තුවේ කාර්යයන් තුනක් සඳහන් කරන්න

36). මුල් අවස්ථා අධිකරණ සඳහන් කරන්න

37). ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය කුමක්ද?



- 38). අභියාචනා අධිකරණය මගින් සිදු කෙරෙන්නේ කුමක්ද?
- 39). මූලික මිනිස් අයිතිවාසිකම් පහක් දක්වන්න
- 40). 1931-1947 කාලයේ මෙරට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා කවුද?
- 41). නිදහසින් පසු ගොවි ජනතාවගේ දියුණුව පිණිස මෙරට ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති තුනක් සඳහන් කරන්න.
- 42). ගොවිජනපද ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු හතරක් සඳහන් කරන්න.
- 43). මෙරට ඇරඹී ප්‍රථම බහු කාර්ය යෝජනා ක්‍රමය කුමක්ද?
- 44). මෙරට ක්‍රියාත්මක වූ දැවැන්තම බහු කාර්ය යෝජනා ක්‍රමය කුමක්ද?
- 45). මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇරඹුණේ කුමන ස්ථානයෙන්ද?
- 46). මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කඩිනමින් නිම කිරීමට යෝජනා ඉදිරිපත් කළේ කවුරුන්ද?
- 47). පළමුව මෙම යෝජනා ක්‍රමය නිමකිරීමට බලාපොරොත්තු වූයේ වසර කීයකින්ද?
- 48). මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය කඩිනමින් නිම කිරීමට බලාපොරොත්තු වූයේ කොපමණ කාලයකින්ද?
- 49). මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණු හතරක් දක්වන්න
- 50). මෙම යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ විශාල යෝජනා ක්‍රම මොනවාද?
- 51). නිදහසින් පසු මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අවස්ථා තුනක් දක්වන්න.
- 52). නිදහස් අධ්‍යාපනයේ පියා කවුරුන්ද?
- 53). නිදහසින් පසු අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව පිණිස රජය විසින් ක්‍රියාත්මක කරන ලද පියවර තුනක් දක්වන්න

54.



- 1. මෙම රූපයෙන් දැක්වෙන පුද්ගලයා කවුරුන්ද?  
.....
- 2. මෙතුමා විසින් නිර්මාණය කරන ලද පක්ෂය කුමක්ද?  
.....
- 3. මෙතුමා අගමැති බවට පත් වූයේ කුමන වර්ෂයේද?  
.....

55.



- 1. මෙම රූපයේ දැක්වෙන පුද්ගලයා කවුරුන්ද?  
.....
- 2. මෙතුමා 1947 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූයේ කුමන පක්ෂයෙන්ද?.....
- 3. මෙතුමා 1931-1947 දක්වා පාර්ලිමේන්තුවේ හෙබවූයේ කුමන අමාත්‍ය ධුරයද?.....

56.



1. දැක්වෙන්නේ මෙම රූපයෙන් කවුරුන්ද?

.....

2. මෙතුමිය පළමුව ආණ්ඩුවක් පිහිටවූයේ කුමන වර්ෂයේද?

.....

3. මෙතුමිය මෙරටෙහි කළ විශේෂ දේශපාලන වෙනස්කම කුමක්ද?

.....

57.



1. මෙම රූපයෙන් දැක්වෙන පුද්ගලයා කවුරුන්ද?

.....

2. මෙතුමා බලයට පැමිණියේ කුමන වර්ෂයේද?

.....

3. මෙතුමා මෙරට දේශපානයේ සිදු කළ විශේෂ වෙනස්කම කුමක්ද?

.....

සවියෙන් පෙරට - අපි එකට  
**෧-ඉගෙනුම් පාසල**  
 භෞරණ අධ්‍යාපන කලාපය

ශ්‍රේණිය	විෂයය	වාරය	පාඩම
9	ඉතිහාසය	03	06.නිදහසින් පසු ශ්‍රී ලංකාව - පිළිතුරු

සැකසුම- මේස මල්හාරි  
 බප/භො/වීදාගම ක.වී

- 1).1947
- 2).එක්සත් ජාතික පක්ෂය
- 3). ඩී.එස්.සේනානායක මහතා
- 4). ආරක්ෂක ගිවිසුම
- 5).එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
- 6). එක්සත් ජාතික පක්ෂය,ඩඩ්ලි සේනානායක මහතා
- 7).1. සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ වීම  
 2.1955 වර්ෂයේ ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය හිමි වීම
- 8).ඩඩ්ලි සේනානායක මහතා
- 9).සර් ජෝන් කොතලාවල මහතා
- 10).1955
- 11).මහජන එක්සත් පෙරමුණ
- 12).විජේවකාරි සමසමාජ පක්ෂය,භාෂා පෙරමුණ,ස්වාධීන අපේක්ෂකයින්
- 13).සහ,වෙද,ගුරු,ගොවි,කම්කරු
- 14).දේශීය කර්මාන්ත හා ගොවිතැන දියුණු කිරීම,සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම
- 15).1959
- 16).විජයානන්ද දහනායක මහතා

17).1960 මාර්තු මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබිණි. එම නිසා එ.ජා.ප. තවත් කුඩා පක්ෂ රැසකගේ උදව්වෙන් ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණි.

18).පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රථම රාජාසන කතාව පරාජයට පත් වීම

19).සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය

20).සමභි පෙරමුණ

21).1961

22).1972 පළමු ජනරජ ව්‍යවස්ථාව

23).1972 මැයි 22

24).ජාතික රාජ්‍ය සභාව,ජනාධිපතිධුරය,අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය,අධිකරණය

25).හිස්තැන් පුරවන්න

ව්‍යවස්ථාදායකය හෙවත් නීති සම්පාදනය කරන ආයතනය ජාතික රාජ්‍ය සභාවයි.මේ සඳහා මන්ත්‍රී 168 දෙනෙක් අයත් වූහ.එහි නිල කාලය වසර හයකි. මූල්‍ය පාලනය ඊට අයත් එක් කාර්යයකි.19 ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාර ධුරය වෙනුවට ජනාධිපති ධුරය හඳුන්වා දෙන ලදී.මෙම තනතුර නාඤ්චිධායකයක් වන අතර අගමැතිගේ උපදෙස් මත කටයුතු කල යුතු විය.ඔහුගේ නිල කාලය වසර හතර මෙරට ප්‍රථම ජනාධිපති වූයේ විලියම් ගොපල්ලව මහතාය.විධායක බලය පැවරුණේ අගමැති ප්‍රමුඛ අමා මණ්ඩලයටය

26).ප්‍රීවි කවුන්සිලය

27).1.සිවිල් නඩු විසඳීම -දිසා අධිකරණය

11.අභියාචනා නඩු විසඳීම- ශ්‍රේෂ්ඨාධිකරණය

111.අපරාධ නඩු විසඳීම -මහේස්ත්‍රාත් අධිකරණය

1V.පණන් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට

අදාළදැයි පරීක්ෂා කිරීම -ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය

28). එක්සත් ජාතික පක්ෂය

29). ද්‍රවිඩ එක්සත් පෙරමුණ,ඒ.අමීර්තලිංගම් මහතා

30) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය

31).විධායක ජනාධිපති ධුරය,අගමැතිහා අමාත්‍ය මණ්ඩලය,පාර්ලිමේන්තුව,අධිකරණය

32).

1.1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නාමික ජනාධිපති තනතුර වෙනුවට විධායක ජනාධිපතිධුරය හඳුන්වා දෙන ලදී. ( v )

11.ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකි. ( x )

111.අගමැතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා ය. ( v )

1V.ඇමති මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වෙයි. ( v )

V.නීති සම්පාදනය කරන ආයතනය පාර්ලිමේන්තුවයි ( v )

Vi .පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණන 226 කි. ( x )

Vii.පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. ( x )

33). අගමැතිවරයා පත් කිරීම,අමාත්‍ය මණ්ඩලය පත් කිරීම හා ඔවුන්ට විෂය හා කාර්යය පැවරීම,අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම

34).පාර්ලිමේන්තුව කැඳවීම,වාරාවසාන කිරීම,විසුරුවා හැරීම,පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් වල මුලසුන දැරීම

35).නීති සම්පාදනය කිරීම,මූල්‍ය පාලනය,ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග ඉදිරිපත් කිරීම

36).මහාධිකරණය,දිසා අධිකරණය,පවුල් අධිකරණය,මහේස්ත්‍රාත් අධිකරණය,ප්‍රාථමික අධිකරණය

37).ශ්‍රේෂ්ඨාධිකරණය

38).පහළ අධිකරණ වලින් ලැබෙන තීන්දු වලට එරෙහිව ඉදිරිපත් වන අභියාචනා නඩු විසඳීමේ බලය

39).කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය,කැමති රැකියාවක් කිරීමේ අයිතිය,කැමති ආගමක් ඇදහීමේ අයිතිය,වධ හිංසා වලින් මිදීමේ අයිතිය

40).ඩී.එස්.සේනානායක මහතා

41).වියළි කළාපයේ ගොවි ජනපද ආරම්භ කිරීම,මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම,වී පර්යේෂණ ආයතන පිහිටුවීම

42).රටේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම,වැව් අමුණු ප්‍රතිසංස්කරණය,තෙත් කළාපයේ වැඩිවන ජනගහන තදබදය අඩු කිරීම,රැකියා ප්‍රශ්නය අඩු කිරීම

43).ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය

44).මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය

45).මහවැලි ගඟ හරහා වේල්ලක් බැඳ පොල්ගොල්ලෙන්

46).ජේ.ආර්.ජයවර්ධන මහතා

47).30

48).වසර 6

49).වියළි කළාපයේ ගොවිබිම් වලට අවශ්‍ය ජලය ලබා දීම,විදුලි බලය නිෂ්පාදනය,මිරිදිය මසුන් බෝ කිරීම,රැකියා අවස්ථා උදා කරලීම

50).වික්ටෝරියා,රන්දේණිගල,රන්ටැබේ,මාදුරු ඔය

51).කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කිරීම,කාර්මික ජනපද පිහිටුවීම(ඒකල හා රන්මලාන),යක වානේ හා තුනි ලෑලි සිනි කර්මාන්තශාලා ඇති කිරීම

52).සී.ඩබ්.ඩබ්.කන්තංගර මහතා

53).රජයේ පාසල් පිහිටුවීම,විෂය මාලා සංවර්ධනය,ගුරු පුහුණු

54).

1.එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මහතා

2.ශ්‍රී ලංකා නිදහස්

3.1956

55).

1.ඩී.එස්.සේනානායක මහතා

2.එක්සත් ජාතික පක්ෂය

3.කෘෂිකර්ම ඇමති

56).

1.සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය

2.1960

3.1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දීම

57).

1. ජේ. ආර්. ජයවර්ධන මහතා

2. 1977

3. 1978 දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම